



9 ග්‍රේනිය

ගණිතය

6. විජේ ප්‍රකාශනවල සාධක

1) මෙම විජේ ප්‍රකාශන සාධකවලට වෙන් කරන්න.

- |                           |                           |                           |
|---------------------------|---------------------------|---------------------------|
| i) $ax + 2x + 3a + 6$     | ii) $ax + 3x + 4a + 12$   | iii) $pu + 4y + 5P = 20$  |
| iv) $pq + 5q + 8p + 40$   | v) $10m + 45 - 2m - 9$    | vi) $8ab + 4b + 6a + 3$   |
| vii) $px^2 + 1 + x^2 + p$ | viii) $3mn + 3ln + m + 1$ | ix) $5y^2 + 4y - 10y - 8$ |
| x) $r^2 - 5r + 2r - 10$   |                           |                           |

2) මෙම තිපාද වර්ගඝ ප්‍රකාශනවල සාධක වෙන් කරන්න

- |                      |                       |                      |
|----------------------|-----------------------|----------------------|
| i) $x^2 + 7x + 12$   | ii) $x^2 + 13x + 40$  | iii) $x^2 + 7x + 10$ |
| iv) $x^2 - 7x + 10$  | v) $x^2 - 12x + 35$   | vi) $y^2 - 13y + 30$ |
| vii) $m^2 - 5m - 24$ | viii) $q^2 + 2q - 63$ | ix) $y^2 + 16y + 64$ |
| x) $y^2 - 14y + 49$  |                       |                      |

3) සාධක වෙන් කරන්න.

- |                       |                 |                 |                    |
|-----------------------|-----------------|-----------------|--------------------|
| i) $x^2 - 25$         | ii) $p^2 - 100$ | iii) $1 - a^2$  | iv) $x^2 - 16 y^2$ |
| v) $49 m^2 - 100 n^2$ | vi) $2x^2 - 32$ | vii) $9x^3 - x$ | viii) $5 a^2 - 20$ |